

ශීර්ෂය 008 - ජාතික පොලිස් කොමිෂන් සභාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 008 - ජාතික පොලිස් කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව ජාතික පොලිස් කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 26 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත්කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව ජාතික පොලිස් කොමිෂන් සභාවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 සැප්තැම්බර් 09 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස්කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස්කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස්කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ, මහභාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස්කර ඇත. එමනිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව ජාතික පොලිස් කොමිෂන් සභාව, මහභාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණුකර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසිපරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතු ය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උපවගන්තිය ප්‍රකාරව ජාතික පොලිස් කොමිෂන් සභාවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස්කර පවත්වාගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර, එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කළින් කළ සමාලෝචනයක් සිදුකර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදුකරනු ලැබිය යුතු ය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත්කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකිරීමේ දී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණයකර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම්කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේ දී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයාගැනීමේ දී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මගහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මගහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූව ද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළ දී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරමි.

2. වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමග අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මකකර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 දෙසැම්බර් 31 දිනට වැය විෂයන් 4ක් සඳහා මූලික වියදම් ඇස්තමේන්තුව ඉක්මවා පරිපූරක ඇස්තමේන්තු මගින් රු.16,415,000ක් ලබාගෙන තිබුණු අතර, වැය විෂය අංක 2102 සඳහා ලබාගෙන තිබුණු පරිපූරක ඇස්තමේන්තුව මූලික ඇස්තමේන්තුව මෙන් සියයට 164ක් වීම හේතුවෙන් මූලික ඇස්තමේන්තු සකස්කිරීම ඵලදායී කළමනාකරණ උපකරණයක් ලෙස භාවිතාකර නොතිබුණි.	2024 වර්ෂය සඳහා වාර්ෂික ඇස්තමේන්තු නිකුත්කිරීමෙන් පසුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ අතිරේක කාර්යමණ්ඩලයක් ලෙස නීති නිලධාරී තනතුරක් හා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තනතුරු 05ක් සඳහා කොන්ත්‍රාත් පදනමින් නිලධාරීන් බඳවාගන්නා ලදී. එබැවින් 2102 වැය විෂයෙන් ගෘහභාණ්ඩ හා කාර්යාලීය උපකරණ සඳහාත් 2103 වැය විෂයෙන් පරිගණක උපාංග සඳහාත් අමතර ප්‍රතිපාදන සලසා ගන්නා ලදී.	ප්‍රතිපාදන අවශ්‍යතා නිශ්චිතව හඳුනාගෙන ඇස්තමේන්තු සකස් කිරීම ඵලදායී කළමනාකරණ උපකරණයක් ලෙස යොදාගත යුතු යි.
(ආ) 2024 වර්ෂයේ වැය විෂය අංක 1201 සඳහා මු.රෙ. 66 මගින් මාරුකළ වටිනාකම මූලික වියදම් ඇස්තමේන්තුව මෙන් සියයට 56ක් වූ අතර, මූලික වියදම් ඇස්තමේන්තුවක් සිදුනොකරන	මහජන පැමිණිලි විමර්ශනය, අභියාචනා සඳහා වසරකට ලිපිගොනු 5000ක් පමණ විවෘත කිරීම සහ අධිකරණ නඩුගොනු පවත්වාගෙනයාම වැනි කාර්යයන්	ප්‍රතිපාදන අවශ්‍යතා නිශ්චිතව හඳුනාගෙන ඇස්තමේන්තු සකස් කිරීම කළ යුතු යි.

ලද වැය විෂය අංක 1102 සඳහා වර්ෂය තුළ මු.රෙ. 66 මගින් රු.225,550ක් මාරුකර තිබුණි.

සඳහා ලිපිද්‍රව්‍ය හා කාර්යාලීය අවශ්‍යතා වැය විෂයෙහි පවතින ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, සහ නිලධාරීන් දෙදෙනෙකු විදේශ පුහුණුව සඳහා සහභාගීකර වීම හේතුවෙන් ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ එකගතාවය මත මු.රෙ.66 මගින් ප්‍රතිපාදන මාරුකර අදාළ ගෙවීම් සිදු කරන ලද බව.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 දැක්ම හා මෙහෙවර

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 155(උ) (3) ව්‍යවස්ථාව ප්‍රකාර කොමිෂන් සභාවේ අරමුණු කරා ළඟාවීම සඳහා අවශ්‍ය බලතල ලබාදී තිබුණ ද, පහත සඳහන් කාර්යභාරයන් සමාලෝචිත වර්ෂය අවසාන වන විට ඉටුකිරීමට කටයුතුකර නොතිබුණි.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් නිර්දේශය දැක්වීම	
(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(උ)(1)(අ) ව්‍යවස්ථාව ප්‍රකාර ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්යය පටිපාටික රීති සම්පාදනයකර ගැසට්කර නොතිබුණි.	ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(උ)(1)(අ) ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්යය පටිපාටික රීති කෙටුම්පත සකස්කර අවසන්කර ඇත. එම කෙටුම්පතෙහි තවදුරටත් විය යුතු සංශෝධන හෝ නිරීක්ෂණ පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙස 2024.11.07 දිනැතිව හා 2025.04.21 දිනැතිව සිහිකැඳවීමක් ද පොලිස්පති (වැ.බ.) වෙත යවා ඇති අතර, පොලිස්පතිගේ නිරීක්ෂණ වාර්තාව ලද පසු කාර්යය පටිපාටික රීති සම්පාදනයකර ගැසට්කිරීමට කටයුතු කරන බව.	ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්යය පටිපාටික රීති සම්පාදනයකර ගැසට්කළ යුතු ය.
(ආ) ශ්‍රී ලංකා පොලිසියේ සහ ශ්‍රී ලංකා පොලිසියේ සභායක සේවා කාර්යය මණ්ඩලවලට අදාළ සියලුම සේවා සඳහා නිලධාරීන් බඳවාගැනීම, උසස් කිරීම සහ ස්ථාන මාරුකිරීම පිළිබඳ පටිපාටි සකස්කර ගැනීමට නොහැකි වී තිබුණි.	ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් සහ නියාමක සේවා ගණයේ බඳවාගැනීමේ පටිපාටිය සඳහා සංශෝධනයන් යටත්ව ජාතික පොලිස් කොමිසම අනුමතකර සංශෝධනයකර ඉදිරිපත් කරන ලෙස අදාළ අමාත්‍යාංශයේ ලේකම් වෙත	ශ්‍රී ලංකා පොලිසියේ විධායක නොවන සහ සභායක සේවා කාර්යය මණ්ඩලවලට අදාළ සියලුම සේවා සඳහා නිලධාරීන්

දන්වා ඇත. සභායක සේවය සඳහා බඳවාගැනීමේ උසස්කිරීමේ පටිපාටි සකස්කර එවන මෙන් ශ්‍රී ලංකා පොලීසියට දන්වා ඇත.	බඳවාගැනීම, උසස් කිරීම සහ ස්ථාන මාරුකිරීම්වල පටිපාටි සකස්කර ගත යුතු යි.
---	--

4.2 අපේක්ෂිත නිමවුම් මට්ටම ලබානොගැනීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2016 සිට 2024 කාලපරිච්ඡේදයේ විමර්ශනය කිරීමට ලැබී තිබුණු මහජන පැමිණිලිවලින් 5935න් 2024 දෙසැම්බර් 31 දිනට පැමිණිලි 4902ක් එනම් සියයට 82ක විමර්ශන කටයුතු අවසන්කර නොතිබුණු අතර, ප්‍රධාන කාර්යාලයට ලැබී තිබූ පැමිණිලි කිසිවක් විමර්ශනයකර නොතිබුණි.	මහජන පැමිණිලිවලට අදාළ පාර්ශවවලින් කැඳවන ලද වැඩිදුර තොරතුරු පැහැදිලිව සහ නිවැරදිව ඉදිරිපත් නොකිරීම, පොලිස් විමර්ශන වාර්තා නිසිවේලාවට නොලැබීම හා පැමිණිලි විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ තනතුර පුරප්පාඩුව පැවතීම සහ 2024 වර්ෂයේ වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබීම විමර්ශන ප්‍රමාදවීමට හේතු වී තිබෙන බව.	මහජන පැමිණිලි විමර්ශනය කිරීම ප්‍රශස්ථ මට්ටමට පත්කර ගත යුතු ය.
(ආ) ශ්‍රී ලංකා පොලීසියේ කාර්යභාරය ඉටුකිරීම පිළිබඳව මහජනතාවට ගැටලු සහගතවීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාවට ලැබෙන මහජන පැමිණිලි 2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා පිළිවෙලින් 1893, 1676, 2448ක් හා 2863ක් ලෙස ක්‍රමිකව වැඩි වී තිබූ අතර, සමාලෝචිත වර්ෂය තුළ ලැබී තිබුණු මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් පැමිණිලිවල ස්වභාවය අනුව සියයට 29ක් පොලීසිය විසින් ක්‍රියා නොකිරීමත්, සියයට 23 ක් බලය අයදා ලෙස පරිහරණය සඳහන් විය. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155උ(3) වගන්තිය ප්‍රකාරව පොලිස් සේවයේ කාර්යක්ෂමතාවය සහ ස්වාධීනතාවය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	මහජන පැමිණිලිවලට අදාළ පාර්ශවවලින් කැඳවන ලද වැඩිදුර තොරතුරු පැහැදිලිව සහ නිවැරදිව ඉදිරිපත් නොකිරීම, පොලිස් විමර්ශන වාර්තා නිසිවේලාවට නොලැබීම හා පැමිණිලි විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ තනතුර පුරප්පාඩුව පැවතීම සහ 2024 වර්ෂයේ වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබීම විමර්ශන ප්‍රමාදවීමට හේතු වී තිබෙන බව.	මහජන පැමිණිලි විමර්ශනය කිරීම ප්‍රශස්ථ මට්ටමට පත්කර ගත යුතු ය.

- (ඇ) නීති ඒකකයේ සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය යටතේ පවරන ලද නඩු 957කින් සමාලෝචිත වර්ෂය තුළ දී නියෝග ලැබී වැඩ අවසන් කරන ලද නඩු සංඛ්‍යාව 119ක් පමණි.
- නඩුගොනු අවසන්කිරීම ගරු විභාග වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ පවතින නඩු අභියාචනාධිකරණය විසින් යොමු සම්බන්ධයෙන් කරන ලද නඩු තීන්දු මත පමණක් අවශ්‍ය නිරීක්ෂණ පදනම් වන අතර, ගරු කඩිනමින් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ හා කටයුතු කළ යුතු ය.
- අභියාචනාධිකරණයේ පවතින නඩු සඳහා අවසන් තීන්දු ලබාදීම හෝ නඩුකර ඉවත්කර ගැනීම ජාතික පොලිස් කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව සිදුවන බව.
- (ඈ) 2024 වර්ෂය අවසාන වන විට ශ්‍රී ලංකා පොලිසියේ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ විනය සම්බන්ධ කටයුතු සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආයතන හා විනය අංශය වෙත විනය ලිපිගොනු 150ක් ලැබී තිබුණු අතර, ඉන් ලිපිගොනු 54කට පමණක් තීරණ ලබා දී අවසන්කර තිබුණි. නියෝජ්‍ය පොලිස්පති හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන තනතුරු සඳහා ලැබී තිබුණු විනය ලිපිගොනු 08න් ලිපිගොනු 05කට ආදායක විනය නියෝග 2024 දෙසැම්බර් 31 දින වන විට ලබා දී නොතිබුණි.
- විගණනය විසින් පෙන්වා දී ඇති පරිදි 2024 වර්ෂය අවසාන වන විට ශ්‍රී ලංකා පොලිසියේ රාජ්‍ය නිවේදිත නිලධාරීන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආයතන හා විනය අංශය වෙත ලැබී තිබෙන ලිපිගොනු සියල්ලම ක්‍රියාකාරී තත්ත්වයේ පවතින අතර, විශ්‍රාම යාමට ආසන්න නිලධාරීන්ගේ විනය කටයුතු අවසන් කිරීමට ප්‍රමුඛතාවය ලබා දී ඇත. මූලික විමර්ශන වාර්තා සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ගොනුවල කටයුතු ඉටුකරමින් පවතින බව.
- විනය කටයුතු සම්බන්ධ පැමිණිලි කඩිනමින් විභාගකර තීරණ ලබාදිය යුතු ය.
- (ඉ) ජාතික පොලිස් කොමිෂන් සභාවේ අභියාචනා අංශය වෙත 2024 දෙසැම්බර් 31 දිනට ලැබී ඇති අභියාචනා 4375න් සියයට 69ක් හෙවත් අභියාචනා 3015ක් සඳහා කොමිෂන් සභා තීරණ ලබා දී නොතිබුණි.
- ලැබෙන අභියාචනා පරීක්ෂා කිරීම සඳහා දිගු කාලයක් හා දීර්ඝ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට සිදු වන බව.
- අභියාචනා අංශයේ කටයුතු විධිමත්කර අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීම ප්‍රශස්ථ මට්ටමට පත්කර ගත යුතු ය.

5. යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් නිර්දේශය දැක්වීම

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 40 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව කොමිසම සඳහා අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර නොතිබූ බැවින්, සමාලෝචිත වර්ෂය සඳහා අභ්‍යන්තර විගණනයක් සිදුකර නොතිබුණි.

අභ්‍යන්තර විගණන තනතුර සඳහා නිලධාරියෙක් අනුයුක්ත කර දෙන ලෙස පත්වීම් බලධරයාගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලුම් කළ ද, මේ වන තෙක් සුදුසු නිලධාරියෙකු ලබා නොදීම හේතුවෙන් අභ්‍යන්තර විගණන අංශය ස්ථාපිත කිරීමට නොහැකි වී ඇති නිසා සමාලෝචිත වර්ෂයට අදාළව අභ්‍යන්තර විගණනයක් සිදුකිරීමට ද නොහැකි වී ඇති බව.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 40 වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු ය.

6. මානව සම්පත් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් නිර්දේශය දැක්වීම

ජාතික පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු සේවක සංඛ්‍යාව 26ක් වූ අතර, ඉන් 07ක් ජ්‍යෙෂ්ඨ මට්ටමේ ද, තෘතීයික මට්ටමේ එක් තනතුරක් ද, ද්විතීයික මට්ටමේ තනතුරු 17ක් හා ප්‍රාථමික මට්ටමේ එක් තනතුරක් ද ලෙස පුරප්පාඩුව පැවතුණි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 07ක් හෙවත් සියයට 23ක පුරප්පාඩු පැවතීම කොමිෂන් සභාවේ අරමුණු ඉටුකර ගැනීමේ දී බාධාවක් වී තිබුණි.

දක්වා ඇති පුරප්පාඩු සංඛ්‍යාව නිවැරදි වන අතර, අදාළ පුරප්පාඩු කඩිනමින් පුරවන ලෙසත්, එම පුරප්පාඩු හේතුවෙන් ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම ගැටලු සහගත බවත්, අදාළ බලධාරීන් වෙත වරින්වර අවස්ථා ගණනාවක දී ජාතික පොලිස් කොමිෂම විසින් දැනුම් දී තිබෙන බව.

කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කළ යුතු ය.